

ים יין ככבים כת-ית יתכית בים

48/VTR/2024



נ נ ו נ עק כית האת ל 29 بر شرکت کر 2024

	2 1 1 2 1 1 0 1 2 1 2 1 0 1 0 1 0 1 0 1
רם רו רס כ ב המשפת ייתייתים זה:	48/VTR/2024
ره ر ر ۵ ۴ ره . و درسور در ۵ و م: ر	ני אי ה' ב' ב' ה' אי אי אי ה' ה' ב' ה' פש צרעית פממיצעירי בייישיצררת תייתודים ייתבתיותית
ومستو زرز مرجوف	27 قرير محمد 2024
ترمي موجوع و مرجود: برمج موجود:	28 قرير محمد 2024
ده رو دری روه. دهسهو زمرری ویمی:	בְּשּׁתְרָכ בְשַׁרֵ / ת. בּתְרָהי בֿבָ (בִקַפֿת תַהרַקַמָּה תַינ בְּתָב תַצֵּ תַמַרָ בָּ
כם קי כם ב כים. בחייני מחמפ צימים:	د ماسونو یک کرو گوسو نو تر توضع کر ترضی (ماند توسو مح مر سرسر تاریخ تر: (C-0196/2005)
ر ۵ - ۵ ۶ ۵ ۵ موجه سوس بریس: سوس	ره رز در، ریزه و مسرور فرعره
	יים ה כ כ סיא ברייכ הסדקר ית הסדי כיתש י ברי עציר צית
	0 00 5
	ק ב ק ק ק ק 0 - 20 רש בת היתי ב חבוצי ב נהי בתיות בת בשיות
	הית אין כי סירי שייר הית אינציי תספיתי שיי הדתצית אין איצע אינ
	י 10 ענגע גער גער גער גער גער גער גער גער גער ג

- 2024 ع م م م م م م 2024 נכני בי כי ית כית הציקיי: י
 - یره در رور در در در مرد. حدو سر مع مرمرد مرمرم: 03 (موسره)



د ۵ د د ر برمسوه ر بر

3	20, 23, 25 קייקס אק 2, 25 קייקס אק 2, 25
3	ا. در مورد نرو به
4	
4	3. כמייד כני, בעמי פש בתי הכמירים ביער בערים ביערים בעים בעירים ביערים ביערים בש בריי ג' כמייד גערי בערים פש בתי הכמירה פייפבתים בערים שעפים פש בריי פייעיע פבת ביערים בני
9	4. دَرْسَعَ رُبَرَرِدٍ وَمَرْهُ وَعِ وَرَسْ وَمَا يَوْدَوْدَ دَرْ نَشْهِ رَبُوْوْ مِرْمَدَة (substantive
24 _	די ד
27_	





دۇمۇرى دۇ ...



</

- 2.2 دَرْسَعَوْ دَرْرَدِ بَرْمَوْ وَعَادَرُوْ وَمَرْسَعُودَ دَرِ دَرْ دَرْمَ مَدْوَدُوْ مَرْسَعُورَ مَرْسَعُونَ مَرْسَعُونَ مُرْسَعُونَ مُ مُعْمَدُ مُرْمَعُ مُرْسَعُ مُرْسَعُونَ مُرْسَعُونَ مُرْسَعُونَ مُ
 - 2.3 כמשי הערצ געצמת הבנצרע געצמה ה געלה אינה אל אינה בני איל שלי
- $3 = \frac{1}{2} + \frac{1}{2} +$
- 3.1 ج سَرْمَهُمَّ دْعِ دَسْ حَدْمَهُ رَمَرْعِ تَرَمَعْشُ تَرَرَدَعْ مَرْمَعْشٍ حَدَّمَ مَوَ رُمَرْعِ تَرَمَعُ تَرْجِرَرْ سَرَبِ دَيْ دَمْ مَوْجَرُ مَرْمَعْ مَرْمَ مَوْدَرِ حَدَّشَ مَرْمَ مَوْمَ مَرْمَعْ مَرْجَعَةً مَرْجَعَةً مَرْمَع

(@)

3.3 نى ئىرىم ئىر ئى ئى 2/2008 (خىچ ئور ئى ئى ئى ئى ئى ئەر ئى 28 خىد خەر ئى ئو دىر ئى ئو دىر ئى خەر ئى ئەر ب

جو کو کر برش کارش شرک کر برش کر بر سال کر کر کر کر کر کر برش کر بر سال پر در سال کر برش کر بر کر بر کر بر کر برش کر بر کر بر کر بر کر بر کر بر بر بر بر ب



(0)

Area."

3.4 ، ئەتەرىم، ئىرىرىدۇر جۇ كەسەبۇرىدىر ئىش رىىرى ئۇرۇلاتەرى ئىرى ئونى ئەرىم، كەرسەك ئەرىۋى كەتەرى 3.4 كەن ئەتەرى ھىرمەرسىكى ئىرىدىر ئەرىدىرى كەرسەك ئىرىرى ئۆتۈر كەرسەك ئەرىرى ئەتەرى ئەرى ئىرو ئۇرى كەسەخ مەنىر ھۆتۈش مىرىرىرى ئىش ئىش ئىرى ئۇرى ئىرىدۇ.

3·4·1. وَرُسَمَوُ رُمَرَمَعِ وَمَرْضَعُ 25 مَرْصَعْ 2023 وَرِ وَرُسَمَوْ مَرْمَرُوْ وَمَرْمَرُ وَمَرْوَرِ وَرُو وَصُعْ وَرُبْ

دِ وَوَرَدِسَ صَرَّسَرْ تَوَدِوَ مَسْ دَسَرَ شَرْ مَسْرَعَةً مَّسْسَرَعَةً مِ 3.4.2 دَرُسَمَوَ رُبَرَرَدٍ وَيَرَحْشُ 28 دَدَسَمُ 2023 وَدِ وَرُسَمَوَ بَرَدْتُرِهِ وَيَرْحَرُ وَيُرْوَدِ وَرِق وَسَمَقْ وَدِ

"Please keep the emails active for a while I am still organizing my thoughts to write an email to everyone in a nice way. I will still help you to get VA matter sorted out if you want to I know I didn't give you any choice. Trust me I would if I had..."

چِوَوَمَرِسَ عَامَّىرْتَتْرُوَرِحَاشَ مَىرَىْشَ مَىرَىْشَ مَى مَرْعَدُورِ، 3.4.3 حَامَّصَوَ تَرْتَرْعِ وَمَرْعَدْ 13 سَوَعَصَّصْ 2023 وَرِ حَامَّصَوَ مَرْمَوْمِ وَمَحْدَ وَسَرَوَرِ وَرِحً وَسَوْحَادِي

"I am still waiting for a reply in this matter. I am only delaying finalizing my decisions upon Bilabeys request, and on consideration of our friendship..."

3.4.4 دَرْسَوَ رُمَرَرِي تَرْمَرْمَ 20 سَوْعَ شَرَعَ مَرْ 2023 دَرِ دَرْسَوَ مَرْدَثْرِهِ وَمَرْعَرْ تَوْسَرْعَدِ وَرَدِعَ

"Hellow- I am not planning to come back even though I am not upset anymore- As I also do believe that's the best for everyone for now- But before I give my resignation I would like to sit and talk with you..."

"Hellow- I am still waiting on my notice..."

3.4.6 وَمُسَمَوُ رُمَرُم وَعَرَّهُم 27 عَمَرُوم 2024 وَمُ وَمُسْمَوُ مُرْمُوه وَمُرْمُ وَمُرْوَم وَمُ وَسُوع وَ

"I suppose you have been back in male for sometime. If you do not intend to give me any termination notice letter or anything, let me know so I can proceed"

مرود ومرود 25 مرد سوع 2023 در در در مرد مرد مرد مرد مرد و مرد و مرد و مرد و مرد و مرد و ھر مرتحور و مرتحد مرد کر مرد کو مرتحد میں 2023 کا مرتحد کر مرفو کر مرفو کر مرفور کو مرفور کو גם 6×6 גוס גא דר גבו ב 6 גם גם ×בג ג 000 בגם 6 אין 6 גואין אין המשפעת שתהשבתה בהרכי עיצית היתריית משיכ בצה הבהצההע אבת פייית אית בקרפצ ב ر محد مرد و معد مرد و مرد مرد و مرد مرد مرد 13 مرد 2023 در مرد مرد و مرد در مرد و در مرد و مرد و مرد "I am only delaying finalizing my decisions upon Bilabeys request, and on consideration "...of our friendship جۇ ئۇرىمى ھەرىرىمى ئۇرۇ دىر، خەرسەك رىزرىي ئو ئىردى سوىىردىش كۆرسۈر يى توش ر ۵ د . وسوم برس "عوی ۵ ا ، ۵ د د ، ۵ مرد د ، ۵ مرد د ، ۵ مرد د م

حِوَدَرِير حَدَر مَرْسَرْ عَردَ وَرِحْدِنَى 25 حَسَرَةَ مِ 2024 حَدِ تَوْسَرُ عَدِ وَرُدَعَ ، ، د ، درسوی د بر "I am still waiting on my notice" جِوَفَرَمِسْ مَعِرِ 27 مَعَسَرَفَهِ 2024 خَمِر تَوْسَرْغَمِ وَمَدْعَ مَدْم If you do not intend to give me any termination notice letter or anything, let me know www.employmenttribunal.gov.mv (ര

» so I can proceed و وَوَرَسِ صَرَّعَرَ مَرْ وَرَحْوَش وَرَسَعَ رَبَرَدٍ وَمَدْه وَرَبَرَ وَمَدْه وَرَبُو وَمَ وَوَرَبُ وَمَدْه وَرَبُو وَمَدْه وَرَبُو وَمَدْهُ وَمَرْ وَوَرَبُو وَمَدْهُ وَمَرْ وَوَرَبُو وَمَدْهُ وَمَرْ وَوَرَبُو وَمَدْهُ وَمَرْ وَوَرَبُو وَمَدْهُ وَمَرْ وَرَبُو وَمَدْ وَرَبُو وَمَدْ وَرَبُو وَمَدْهُ وَمَرْ وَرَبُو وَمَدْهُ وَمَرْ وَرَبُو وَمَدْهُ وَمَرْ وَرَبُو وَمَرْ وَرَبُو وَمَرْ وَرَبْعُ وَمَرْ وَرَبُو وَمَرْ وَرَبُو وَمَرْهُ وَرَبْعُ وَمَرْ وَرَبْعُ وَمَدْمُ وَمَرْ وَرَبْعُ وَمَرْ وَرَبُو وَمَرْ وَرَبُو وَمَرْ وَرَبُو وَمَرْ وَرَبْعَه وَمَ مَوْمَرُو وَرَبُو مَرْدُو وَرَبُو مَرْدُو مَرْ مَرْ وَرَدَه مَوْمَ مَرْ وَرَدُو وَرَبْعُو وَرَبْعُو وَرَبْعُو وَمُرْمُو وَرَبْعُو وَرَبْعُو وَرَبْعُو وَرَبْعُو وَرَبْعُ وَرَبْعُو وَرَبْعُو وَرَبْعُو وَرَبْعُو وَرَبْعُ وَمُو وَرَبْعُ وَمُو وَرَبْع مُومَدْهُ وَمَرْدُو مَرْدُو وَرَبْعَالَ وَرَبْعَالَ وَرَبْعُو مَرْدُو وَرَبْعُو وَرَبْعُ وَرَبْعُ وَرَبْعُ وَمُ مُومَنْ وَرَبُو وَرَبْعُو وَرَبْعُو وَرَبْعُو مُرْدُو وَرَبْعُو مُرْدُو وَمُو وَرَبْعُ وَرَبْعُو وَرَبْعُ وَرَبْ

הכהצהת פא גרי פערכת הצער אי געל אי באר אי אי אי אי געל געל געל געל אי אי געל אי 2023 مرش توبرديش ومي تومكر رمي تمو تومد مر مرمد و سرمز مودر شريك مركز 18 مرد شرع تر 2024 در ومي توري 0 , כרכר 2000 כר 0 יר 20 אין ארגובר 10000 אין כרס יר כו כרט אין באר שאמסמתיקבר סתפית ב בתיייקריג צפייים מגאמורכצה סתיתיות הפרגאי בחיייק הציגצ وعدور ويعمر وروم مر مرر وروم ورد ، مرد وروم مر موجو مورد و و ورد و مردم و مردم و مردم و مردم و ره رز ره در ۱۵۵ زیده در ۱۳۵۷ ه مرد در در ۲۵ در رو در ۱۰۰ زر در در ۲۵ در ۲۰ مرد در ۲۰ ۶ ورسمو ترمرمو وترمیس ونج ورصر عکرم سروس رورکو دور و در سمورد ی وه رورکو وو ر مودس، اور مرز ورز ورز ورد ورد و مرد مرد و مرد و مرد و مرد 9.5.5 در مرد مرد مرد و و و ورد 25 مَدَسْمَعُ 2023 دُ وَرَسْرَ مُوَعَمَّهُ وَعِ وَمَرْ بَسْمِ مُوَوَحَمٍ مَ وَعَوَرُمْ وَعِ وَمِ وَم EXP/2024/015 سمع دَم،

"Kindly, note that your employment as Cargo Manager was terminated on September 2023, following your resignation sent to us on August 25th, 2023, and upon your unapproved absence from work after that.

In the text you've sent to our Managing Director on August 25th, 2023, you've had clearly indicated your intention of not working for us any further and had mentioned clearly that you'll no longer be working with us. Following this text, you've never showed up for work and had not applied for any kind of leave as per instructions given



under Clause 7 of your contract of employment. This action is a clear disciplinary violation of not only our company policies, but also of your contract of employment and the trust and confidence we had in you as our employee.

Clause 9.5.2 of your contract of employment stipulates that the Company reserves the right to take further disciplinary actions in response to <u>unauthorized absence from</u> <u>work</u> and Clause 9.5.5 clearly stipulates that unapproved absence from work for more than 3 (three) consecutive days without prior approval from management would be considered self-termination. In such circumstances, we believe that the Company reserves the right to exercise the power given in Clause 10.1.6 of the contract of employment to instantly <u>dismiss such employee without notice</u>..."

א דע א בא א אין א דע א פא א א דע א י	رد در د ۸ سوبر لا	, , , , , , , , , , , , , , , , , , , ,	פא דארית פא דאריית	ر 11 0 قر بخر حی	د ر ، ربر ربر ر	ره ر ر و ۸ سور	•
(procedural	lural fairness)	ת ב ב ג ב ג ם ה ה ה ע פ את מית	ר 11 תוש הקת 11	(substantive		fairness)	
				יז ד ד ד ד א גר אין א ד ד ד ד א ד מי ד א ד א ד א ד יית יית יית יית יית יית יית יית יית י			

4.1 ح سَرَىمَدَ دَعِ دُسَ حَدَّسَعَ رَمَرَدِ وَمَحْمَدُ وَرَحَتَّرُ وَرِحَسَ حَدَّسَعَ رَمَرَدٍ وَمَرْمَد عَدَرَ وَمَرَدً وَمَرْمَد عَرَدَ وَمَرْمَد مَرْدَع مَدْدَه مَرْدَر بِعَرَمَ مَدْ مَعْ عَصْمَدُ حَدْمَ مَدْ وَمَرْدَ مَرْدَع مَدْدَه مَرْدَر مِرْدَع مَدْ مَعْ عَصْمَدُ حَدْمَ مَدْ مَعْ عَصْمَد مَدْ وَمَرْدَ وَمَرْمَ مَدْ وَمَرْدَ مَعْ عَصْمَد مَدْ وَمَرْدَ وَمَرْدَع وَمَرْدَ مَعْ عَصْمَد مَدْ وَمَرْد مَدْ وَمَرْد مَدْ وَمَرْد مَرْدَع وَمَرْد مَدْ وَمَرْد مَدْ وَمَرْد مَدْ وَمَرْد مَدْ وَمَرْد مَدْ وَمْ مَدْ وَدُوع وَمَرْد مَدْ وَمَرْدَع وَمَرْد مَدْ وَمَرْد مَ وَمَرْد مَدْ وَمَرْد وَدُرْمَ وَمَرْد مَدْ وَمَرْد مَرْد وَمَرْد وَمَرْد وَمَرْد وَرُد وَمَرْد وَمَرْد وَمَرْد وَمَرْد وَمَرْد وَمَرْد وَمَرْد وَمَرْد وَمُرْد وَمَرْد ومور ومراس مَرْد ومَرْد وما ما والله وما ما والله والله والله والما والما والم والما والما



 (\bigcirc)

";;~

ݯݸݛݙݞݛݾ ݸݾݽݸ ݖݛݖݛݵ ݸݶݛݞݾ ݹݖݸݖݖݸݙݸݾ، ݸݾݥݸ ݖݛݖݵ ݹݶݬݥݚ ݠݛݹݸ ݖݾرىڭ دىيۇى مەورىمى سرسرودىنى ئەيپى دىسەدىمەدىدوس ئۇترۇش، ئىردۇس دەسمۇ ئەدوچ ئوترىش ئوسرى ئەۋرىمى سرسرودىنى دەرەم ئەسەرىمەدىنى دە تورۇش ئۆترى

ڒۜۊؙۜ؉ٮؙۺۯؖ؞ سؘ؋ۅۜڟۺۿڒ ۊڒڎ ۿ؆ڎڔ ؉ ۊؘ؆ۿڎ ٤ؚڛۜٵ؉ ٤ؚڛ؋ڟڟۄڎ؉ ؉ؠڒڛڒڝؚڒ ٦ ڒڞ ڡؘ؆ڒڛ ڋ؆ڔڔۼ؋ۅڔۼ؋ۅؘڔڡ؆ڎ؆ڔ؞ ؉ ۊ؆ڡڎ ڡۼٷ؊ڋ؉ ڞڟڟ؊ڋ؉ ڞڔڔڎ؉ ؞ڎڎۺڔڔ؆ ڛؘۯۊڡ ؉ ڔؚڛۿ ۼڒڛڎ؆ڎڔ، ؉ ۊ؆ڡڎ ڟۼ ڛۯۊڡ ؉ ڔؚڛۿ ۼڒڛڎ؆ڎ؇ ڎۅؚڎڡۊڔڡ؆ڎ ٢ مس ڎۅڎڡۊڔڡ؆ڎ ٢ مس ڐٛڔڐڡۊڔ؋؆ڎڎڋ ؆؆٤؆ڎ؆ڎ ؉ ٢ مۯ؆ڎ؆ ٢ ٢ ٢ ڐؘڔڐڡۊڔ؋؆ڎڎڋ ؆؆٤؆ڎ؆ڎ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ڮڗ؋ۅۊڔڡ؆؆ ڋ ؋ؿ

4.2 و شرعهد دو در در در مرد مر و تر مد شرع مرد تر و مر مرد و مرد مرد و مرد در و تر مرد و تر مرد و مرد و مرد مرد و مرد مرد و مرد مرد و مرد مرد

 ئۆتۈمەد ‹‹‹ دَىرْدَى ‹ ئوتورى رۇرۇ در دەرىرى ئوغ ئۇرى برىنى دەرى ئورى مەھەمەر دەرى دىرى دەرى ، دەرسى رىرى ئۇتۇر ئۇغۇر ئۇ ئۇرى ئۇ يارى دەر دەرى بەرى ئۇرى سەھەمەر دەرى دىرى ئۇرۇ بۇرۇ ،

> סי כיכם איניכא כבאים שאת שתי שת גני אינ יית אים איני

> > 4.3 وَمَ وَرَسْرُ وَمَرْمَ بُوسْرُ

4.3.1 خَدْسَمَوْ رَبَرَدِدٍ وَمَرْضَ حَمِ وَمَحْرَمَ حَمَدَ مَعْدَمَ مَعْدَمَ مَعْدَمُ رَبَرَدَدِ وَرَبَرَ مَصَرَفَدَ مَ وَمَرْهُ حَمِ وَمِعْ وَمِرْسَ 2/2008 مَا مَرْدَدْ دَبَرْدَى مَعْدَمَ مَعْدَمُ مَعْدَمُ مَعْدَى مَعْدَمُ مَعْدَمُ مَعْدَمُ مَعْدَمُ مَعْدَمُ (رَبِعَرْضَ تَحْدَرْشَ مَعْدَمُ وَمَعْدَدَمَ،

4.3.2 ج دَرِمْوَمْوَمْرَ، تَحْشَرْسَرْ سَرَسْ مَعْرَ 2008 (حَاجَ وَمَصْ تَحْشَرْسُ) دُ مَرْسُ حَاجِ وَ مَعْرَ مَدْوَسْ مَرْسَرْ دَوَمْ عَرْدُ 5.3.2 مَسَرَّ مَعْرِسْمَوْسُرِمَ حَاجِ وَمِسْ مَعْسَمِ مَرْ سَرْمَوْسُ وَ مَرْمَوْ مَعْرَدُ، مَدٍ مَدْ تَحْشَرْمُو دَوْمُ عَرْدُ 5.2 مَسَرَّ مَعْرَسْمَوْ مَعْرِشُو مَعْجَوْ مَعْرَدُو مَعْجَوْ مَعْرَدُ مَعْرَدُ مَعْرَدُ مَدْ مَدْمَرُدُ (-) دَمِ صَرَّعْرَضُ وَمَرْمَوْ مَعْجَوْ مَعْدَوْ مَعْدَدُ مَعْرَدُ مَعْرَدُ مَعْدَى مَدْمَدُ مَعْدَدُ مَعْدَى مَدْمَدُ مَعْدَدُ مَعْدَدُ مَعْدَدُ مَعْدَدُ مَعْدَدُ مَعْدَدُ مَعْدَى مَعْدَدُ مَعْدَدُ مَعْدَدُ مَعْدَدُ مَعْدَدُ مُعْدَدُ مَعْدَدُ مُعْدَدُ مَعْدَدُ مُعْدَدُ مَعْدَدُ مُعْدَدُ مَعْدَدُ مُعْدَدُ مُعْدَيْ مُولْمُ مُعْدَدُ مُعْدَدُ مُعْدَعُهُ مُعْدَمُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُونُ مُعْدُونُ مُعْتُ مُعْدَدُ مُعْدَمُ مُعْدَمُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَدُ مُعْدَمُ مُعْدَدُ مُعْدَدُ مُولْمُ مُولْمُ مُولْمُ مُولُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدَدُ مُعْدَا مُعْدَمُ مُعْدَدُولُ مُعْدَدُ مُعْدُولُ مُعْدُولُ مُولُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُولُولُ مُعْدُولُ مُولُولُ مُولُ مُعْدُولُ مُعْدُولُ مُولُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُولُ مُولُ مُعْدُولُ مُعْدُولُ مُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُ مُولُ مُولُ مُولُ مُولُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُولُ مُ مُولُ مُولُ مُعْدُ مُعْدُولُ مُعْدُولُ مُعْدُ مُعْدُولُ مُ مُولُ مُعْدُولُ مُعْدُولُ مُعْدُ مُ مُعْدُ مُعْدُولُ مُعْدُ مُ مُنْ مُولُ مُ مُولُ مُ مُعْدُولُ مُ مُعْدُ مُعْدُولُ مُ مُولُ م



כ בתיינת בת בתיינ התיע באלם 2023 בית היצו יינשית כל בתיינ את התב אוצני איין 20 א צעמר פא צעמית באישר צעמית שינשירת בקייתר איין באייית ברת-איד הערג צעמי פא צעמיי وَرَرَدُو دَدْوَرُ دَرْ وَمُدْمَرُ 12 وَحَدْوَمَ 2024 دَرِ مِرْوَرِهُ دُرْسَوْدَ خَرْ دَرْ وَجُدْمُ وَمُرْدَعُ

4.3.3 בעל גער 2013/HC-A/77 צי של של א 2013/HC-A/77 צי שהרת צה


וו האממש מדבקים הוא במקרים הוא במקריב בא היק בא משיר אמו באס הוד 6 אם בא בא בא יייפון ברוסי ביתייתי סיפריקי הצייתיית באבקיקים באיביר קביית בפריש באיי ייתוש הה בקיית ביו ייתוש פא צרים פעע ערגעית לא צרים צרים 23 פית כהצבה שתיעיר גרפ איניגר הרבצה

وَعِ وَرِسْ وَسِسْرَوَرِ وَسِ ذُسْرَسْ سَرَسْ مَ 2/2008 (وَعِ وَرَحْتُ تُسْرَسْ) وَ 23 وَسَرَ وَرُورَدُ مَدْدَهُ دور و موسره موسر و مسرم و در در مرم و در و مرد و مرسوم مرسوم و 2/2008 (و مرسوم و مرسوم و مرسوم و م 23 פֿעל כֿרמלרים שלרים אי ל כרמני (-) בר שתיעיעינ רפיעי

ורי גם בגורב ג'י גורע גורע גורט גורט ג'י ס' בגוע גורט ג'י בי די איי ג'י איי ג'י בי ג'י בי איי ג'י איי ג'י איי ג "יתפיגה בקיתב מתוכה" פא צ' הבתיא די די די איי הייג פא צ'הית פיזיא פייק", הייגב בי-הגיו הב ג'י די די ז אין זם בבאזב מאיר אין בין בים גווובן אין גווו גוווי גוווים אין באוווי באווי באווי גוווים המתבית יתפבהמי הית פש גבה הביצית ומהחשבמי המתבית בבוצי מצפית מבהמי איצוית י אימי גוא כו כו כי כי אי ג בי ג בי גואייי פא דע דע דע דע דע אייי איייי איייי איייי

ح وَوَرَ مُسْرَعَكُم ، مَعِر مُ حُدْمُو (س) دَم،

יש גם גם געוני אור גר געוני שנית היתיתית גע אפריצר צי



ب وژبر

د مركز و د شريخ مركز مرغ مركز مركز مركز مركز مركز 2010/HC-A/208 مركز 2010/HC-A/242 مركز 2010/HC-A/208 مَسْرِعَ مُرْجَدُهُ وَمُوْجَعُرُهُ، مُ حَرْ سُمُحْمَرُهُ

2 פא צבת הפציר שותשבע העתציתם הבינים אל ג' עצעת עבתעבת פא צ ב אוו אים בי בים גאפצת יית בייתיית.

נני גננטטט מכבר בנגמת בררי

פית בהבנצ (ת) הת (ת) צת שתיתית צת צב הששטת הבירה וואין אים הם 2014/SC-A/27⁴ تومر المرد مدين مرفر مرد فوى مرفر عن 32 مرد و 33 فاسر مدين مرسمة كدم.

الى مى مەرىر دۇرە ئور كۈ كۈ كورى كۈرى كۈرى كۈ كۈرە تەرىدى 23 كور دەرى (ر) كرد (ر) كرد دم:

(i) געיית איני געיי געיי געיי איני געיי (i)

(ii) י תית אים י ל ב ה בית (ii

שעלישעל הרצייני הליע (misconduct) ה הליצה האשרית בצה לי עקש בעלרהיתם وم ورد المان مردد ، 23 ورد مرد مرد مرج ، درون ، دون ، در و مرد و مرد و مرد و مرد مرد و مرد مرد و مرد دَوَمَ وَنَعْمِ مَدَوَمٍ وَرُمْ سَرْفَ مَدِمْ مَوْمِ مَدَوْمُ (gross misconduct) مَدَرُ وَسَرَدَمُوْ. مُ مَدَوَم سىرمى مرور مردر قرردرو. دوم در مرد مرد مرور مرد (1) مر ومرد مردوردر وعدد



2 مرم مرم مر می فرم مرفع ورم و مربع ورم 2



(0)

(+960) 3307701 (
 info@employmenttribunal.gov.mv

 كَمْ الْحَاقَةُ وَ عُرْمَةُ عَدْمَةً بِوَ وَعَوْمَةُ عَدَرَ وَ عُرَدَ الْمُوْعَ (2) الْ عَدَى فَعِ وَقَرْ وَعُرْهُ وَ وَعُرْمَةً قُرْ الْمُعْمَةُ وَ وَعُرْمَةً عُرْمَةً اللَّهُ عَدَمَةً اللَّهُ عَمَامَةً اللَّهُ الْحُدْمَةُ لُحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدُمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدُونُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدُونَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمُ مُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمُ عُرْمَةُ الْحُدْمَةُ الْحُدْمُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُلْ الْحُدْمُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمَةُ الْحُدْمُ الْ الْحُمُ الْحُدْمُ الْحُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمُ الْحُدْمُ الْحُدُ الْحُدُمُ الْحُلْحُ الْحُنْحُ الْحُ الْحُ الْحُالْحُ الْحُالْحُالُ

";;~

⁵ دَوَمُرْمَ وَنِ حَعِ وَرِسُ حَعِ مَعَرَدُمْ حَعِ وَقَرْ وَمَّرَمُ سُرَّحَهُ حَعِ وَ مَدَّرَعَهُ حَمَّ مَسَرُ دَمُوْسُ حَمَّ مَرَدُ حِع وَّ مَرْ وَمَرْمَ وَحِوْرَ حَمَّ مَرَدُ حَمَّ وَمَرْسَ مَوَمَرْ جَمَعْ مَرْمَوْ حَمَّهُ مَا مَرْمَدُ حَمَّ مَرْمَةُ حَمَّ مَرْمَةُ حَع وَ مَرْمَرُ وَمَعْ مَرْمَةُ مَ مَوَمَرْ مَعْ فَرْمَ حَمَّ وَحَج وَرِسُ حَمَّ مَرْدَدُ مَ مِرْمَةً حَمَّ مَرْمَةً مَ مَرْمَةً مَعْ وَمَرْمَةً م مَوَمَرْ حَمَّ حَمَّ مَوْ حَمَّ مَرْمَةً مَ مَا مَرْمَةً مَ مَعْمَةً مَ مَرْمَةً مَ مَرْمَةً مَ مَرْمَةً مَ م مَوْمُ مَوْمَ حَمَّ حَمَّ وَحَجْ وَمَرْمَةً مَ مَعْرَدُهُ مَ مَعْمَةً مَ مَرْمَةً مَ مَعْمَةً مَ مَرْمَةً مَ م

⁶ دۆرم وَنِ وَجِ وَّرِسْ وَمِنْ مَرْدَىدِ سَرْوَى وَجِ وَرِسْ وَمِنْ مَرْدَدَى نَعِرِشْ، مَ دَوَوَمَ عَرَنَ وَجِ وَرِسْ وَمِنْ مِنْ مَرْمَ مَدَرَمَ مَنْ مَرْمَ مَدَرَمَ مَنْ مَرْمَ مَدَرَمَ مَرَدَم مَدَرَمَ مَد مُرْدَو مَدَرَمَ مَدَرَمَ مَرَمَ مَرَمَ مَرَمَ مَعْدَمَهُ مَرَمَ مَدَوَمَ مَنْ مَرَمَ مَرَدِيرَ مَرَمَ مَرَدَ م وَوَمَرْمَ مَرَوَمَ مَرَسَ مَرَحَمَ مَرَمَ مَرَمَ مَدَرَمَ مَدَرَمَ مَدَرَمَ مَدَرَمَ مَدَرَمَ مَدَرَمَ مَدَرَم مُورَد مُرَمَ مَدَرَم مَد

- substantive fairness) حَدْ سَنْمَةٍ جَعْرَفُو فَعِمَا سَرَ
- 4.4.1 خَدْسَعَوْ مَرْمَوْدُ وَعَجِوْدِي حَدْسَعَوْ رَمَرَمَ وَمُسَعَوْ رَمَرَمَ وَمَرْعَوْدُ مَعِي وَمِرْعَ وَعَ حَبِنَعْرَدْ وَدَرَ مَدْمَوْ وَمَدْعَ وَمَرْعَ حَدْمَوْ حَمِرْمَ وَمُسْعَوْ مَعْرَمُ وَمَرْعَ وَمَا عَدَرْ حَبِنَعْرَدْ وَمَرْ يَحْدَرُو مَعْمَدُ وَحَدْعَ وَمَرْ وَحَدْعَ وَعَرْ مَعْ وَمَرْمَ مَعْ مَا مَعْ وَحَدْعَ وَم حَوْمُ مَعْ وَمَرْمَ وَمَعْ وَمَدْ وَحَدْعَ وَعَدْ مَعْ وَمُو مَعْ مَا مَا مَوْدَ وَمَا مَا مَوْ وَحَدْعَ وَمَ
- د خِرْدَمْنَ دُسَمَ مُدْدُ تَرْمَرْ ثُرْمَرْ دُمْرُ مُسْرَحَ دُمْرُ دُمْرُ دُمْرُ مُحْدُمُ تَرْمَرُ وَمُرْدَعُ دُمْرُ مُحْدُهُ دُمْرُ مُحْدُهُ وَمُرْحَمَ دُمْرُ مَدْرُ مُحْدُهُ دُمْرُ مُحْدُهُ وَمُرْحَمَ دُمْرُ مُحْدُهُ وَمُرْحَمَ دُمْرُ مَدْمُ مُحْدُهُ وَمُرْحَمَ دُمْرُ مُحْدُهُ مُحْدًا دُمْرُ مُحْدُهُ مُحْدًا وَ مُحْدًا و مُحْدًا مُحْدًا مُحْدًا مُحْدًا وَ مُ مُحْدًا وَ م

مَحْدَمِ مِرْضَرْعَدْ رَمِنْعَدْ سَرَسْ عَدْ سَرَسْ عَدْ 2010/HC-A/24 مَدِ 2011/HC-A/134 تَ سَعْدَمَدِ



"..... دَوَدَم وَنِ وَبِي وَدَرِ مِهْمَرُ خَرَم فَوْدَ وَبِي وَمَرْ وَمَمَرَ تَرَوَمُ وَبِي رَدَمَ مَنِي رَ مَرْمَ دَمَوْ وَمَمْ مَرْ مِ وَمِ تَرْمَ دَحَرُ وَبِي وَتَرْ وَبَعْمَرْ حَرْ، مَدْ وَمُرْمَعُ وَمَدْ دَسَمَدْ مَدْعَوْدَ مَرَم وَ تَرْمَ مُ مِ مَرْدَ دَدَ مَ مَعْنَ مَدْ وَمَرْمَ وَتَرْ مَنْ مَنْ مَدْ وَمَرْمَ وَتَرْ مَعْمَ وَقَوْتُ مَرْم دَعَر مَرْ مَرْدَ دَدَ مَ مَعْنَ وَتَرْدَ مَ مَعْنَ مَوْدَ مَ مَعْنَ مَوْمَ وَتَرْمَ مَرْم مَعْنَ وَتَرْمَ مَعْنَ مَرْ مَرْدَ دَدَ مَ مَعْنَ وَتَرْمَ مَنْ مَرْمَ وَتَرْمَ مَوْمَ مَعْنَ مَ مَعْنَ وَتَرْدَد مَن مَنْ مَعْنَ مَ مَرْ مَرْدَ دَدَ مَنْ مَ مَعْنَ مَنْ مَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ وَتَرْمَ مُوَرُومَ مُوَرَدَهُمُ مَ مَرْمَ وَمَرْمَ مَنْ مَعْنَ مَعْنَ مَنْ مَنْ مَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَرْمَ مُوْمَ مَعْنَ مَعْنَ مَعْنَ مَنْ مَعْنَ مَ مَوْمُ مُوْمَ مُوْمَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ وَمَوْدَهُ مَنْ مَعْنَ مَ مَوْمُ مُوْمُونُونُ مَنْ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَ مُعْنَ مُونَعُ مَنْ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَعْنَ مَنْ مَعْنَ مَعْنَ مَ مُونَ مَنْ مَ مُوْمُ مُونَا مُ مَوْمَ مُعْنَا مَنْ مَنْ مَعْنَا مَ مَوْدَ مَنْ مَعْنَ مَعْنَ مَنْ مَنْ مَنْ مَعْنَ مَنْ مَنْ مَنْ مَنْ مُ مُعْ

مَعِ، وَيَ وَمَعَ وَمَعَ تَ تَشْرَشُو 23 وَسَرَ وَمَعَ وَ مَعَ وَ مَعَ وَ مَعَ وَ مِعَ وَ مَعَ وَ مَعَ وَ مَعَ وَ "مَوْوَمَعَ وَنَا وَي وَوَدَرٍ مِحْمَرُ حَامَةُوْمٍ، مَعْرِدُهُ حَرَمُوهُ حَرَمُعَ حَوْمَهُمْ مَعْرَقَهُ مَعْرَ وَمَعْمَرُ مَرْوَشِرْ أَوْفَ وَمِرْدَوْهُمْ مَدْوَوْمَ وَمَ وَ مَعْ وَدَرٍ مِحْمَرُ حَرَمُومُ مَا وَ مَعْ وَمُ

- 4.4.3 مَع، مرجر ترميخ د ركوني مركز من ¹⁰2012/HC-A/280 تخ مندم درد.

</t

כ צבתתי אית ז תצת צת פתפתי

4.4.4 دېسەۋىرىم قىرىم قەرىيى ئېرىم ئېرىكى جەرىكى جەنىيە ئېرىكى ئېرى

10 بېرسوستېش جې د وسو بېرمروغ ورغ و. به د د د د د به د به



18 723

ب، ژبر

(+960) 3307701

(substantive fairness) دَمْسَعَوْ مَمْدُوْهُ وَمَرْمُوْ دُوَمَّ وَمَرْمُ وَمَوْمَ مَوْدِمْ، دِ حَمْدَهُ مَعْ وَمَرْمَ مَعْ وَمَرْمَ وَمَرْمَعُ مَعْ وَمَرْمَ وَمَرْمُ وَمَعْ مُرْمُوْ دُوْمَ وَمَرْمُ مُعْ وَمُوْمَ وَمَرْمَعُ وَحَمْ وَمَرْمَ وَمَعْ مُرْمُوهُ وَحَمْ وَمَرْمَعُ مَعْ وَحَمْ وَحَمْ وَحَمْ وَمَرْمَعُ مَعْ وَحَمْ وَمَرْمَعُ مَعْ وَحَمْ وَمَرْمَعُ مَعْ مَرْمُوهُ مَعْ مَرْمُوهُ مَعْ وَحَمْ وَمَرْمَعُ مَعْ وَحَمْ وَ وَحَمْ وَحَمْ وَمُومْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَمَوْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَمَوْ وَحَمْ وَحَمْ وَحْمَنْ وَحَمْ وَمَوْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَمَوْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَمَوْ وَحَمْ وَحَمْ وَحَمْ وَحَمْ وَمَوْ وَمَنْ وَحَمْ وَحَمْ وَحَمْ وَمَعْ وَحَمْ وَمَعْ وَحَمْ وَمَنْ وَمَنْ وَمَعْ وَحَمْ وَمَعْ وَجَمْ وَمَعْ وَجَعْ وَحَمْ وَجَعْ وَمُو مَنْ وَحَمْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَعْ وَمَنْ وَمَوْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَعْ وَمَنْ وَمَوْ وَمَعْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَعْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَحَمْ وَمَنْ وَحْمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَنْ وَمَا وَ وَمَنْ وَ مَنْ وَجَعْ وَجْعَا وَ وَمَنْ وَمَنْ وَجْ وَمَنْ وَجَعْ وَ وَحْمَنْ وَجَعْ وَ مَنْ وَنْ وَمَنْ وَمْ وَمَا وَ وَمْ مَا وَ وَمَنْ وَ وَمَنْ وَجْعَا وَ وَمَا وَ وَمَا وَ وَمَنْ وَجْ وَ مَالْعَا وَ وَمَا وَ وَمَنْ وَمَا وَ وَمَنْ وَ مَا مَا مُ

- 44.5 و برگی که ۵.5 ونتر شریم دور میکرند و دستو زیرز و ترکید و ترکید و کرم شریر تر شریو ترکید دو در تشریر گور خان فرین تر فرد ترکید و دستو زیرز و ترکی در بر زرتر و بر شریر تر سرترو تر میکرند ترکید و خان فرین ترکید و ترکید در ترکید و ترکی در ترکید و ترکی تر میلو تر میکرند میکرد کرد و ترکید و خان ترکید و خان ترکید و ترکید در ترکید و ترکید تر ترکید در ترکید و ترکید ترکید و ترکید و خان ترکید و ترکید در ترکید و ترکید ترکید میلو در ترکید و ترکید ترکید و ترکید و خان ترکید و ترکید و ترکید و ترکید ترکید در ترکید و ترکید ترکید و ترکید و ترکید و ترکید و ترکید و ترکید و ترکید ترکید در ترکید و ترکید ترکید و ترکید ترکید و ترکید ترکید ترکید و ترکید در ترکید و ترکید و ترکید و ترکید و ترکید و ترکید ترکید و ترکید ترکید و ترکید در ترکید و ترکید و ترکید و ترکید و ترکید و ترکید و ترکید ترکید و ترکید ترکید و ترکید در ترکید و ترکید و ترکید و ترکید و ترکید و ترکید و ترکید ترکید و ترکید ترکید و ترکید در ترکید و ترکید ترکید و ترکید ترکید و ترکید تر ترکید ترکید ترکید و ترکید ترکید و ترکید ترکید و ترکید ترکید و ترک
- 4.4.6 دِ دَرْسَعَوْرِدَرِ دَرْسَعَ رُمَرَيْ دَمَرْهُ حَعَ وَرِسْ حَمَدَ مَعَ مَدْدَرَة رَّبِرَ سَعَهُ عَدْدَ وَرَبْ رَ

سَمَعَهُمُ عَوَّدِيْ، وَمُسَوَ رَبَرَعِ وَمَرْعَدِ وَمُسَوَ مَرْدَرِهِ وَمَرْهُ عَرَدَةً عَرَدَهُ

"Unauthorized absence from work for more than 03 (three) days without prior approval from management would be considered self-termination. Employer may ask for medical certificate even if the employee is absent for 1 days"

4.4.7 چۇرۇرىم، مرۇرىمرىمى ئەرىمۇنى ئىرىمۇنى ئىرىمۇنى 10 2021/HC-A/221 تۇسۇرىرى ئوي ئۇرىر ئىي تونىردۇدۇ سۇھۇس سۇچ ئىرىمۇ خۇنچۇرىش خۇمۇشۇرۇ بىرى ئورۇ ئەردىر مىرىشىر تورىرىش ھەردىما تۇردۇرۇ.

... 103 - دِ دَمُسَوَمَ، وَعِ وَمُحَدٌ تَخْتَرْشَرُهُ 23 وَمَرَ دَمَعَرَهُ وَمِرْشَرُ شَرَحِهُ سَرِي، وَعِ وَمِرْ مَ وَمِنْتَرُوَمِوْ دَمُسَوَمُمُعَدَّسُوَشَ، وَعِ وَمُحَدٌ تَحْتَرْشَرُهُ 23 وَمَرَ دَمُعُوَدُمُ مُ مَوْمُ مُرْوَحُهُ شَرْعُهُ دِ دُمُوَدَمِ وَمَرْشَرْمَةً




سَعَدَمُوْنَدُ مَبْرِسُ وَعِ وَرِسْ وَسِنْبَرْدَمْ عَرِبْ مَعْدَرْ مَعْهُ مَعْهُ مَعْهُ مَعْهُ وَمَعْ وَرِسْرَدُوْ. وَعِ وَرَسْرَدُوْ دَعْهُ وَنَعْدَوْسَ مَعْدَرْ مَدْوَرْ وَسِنْبَوْسُ وَيَوْرَعْنُ مَعْدَرْهُ مَعْمُ وَمُوْرَ وَمِسْتَرُوْمُ وَعَرَدُهُ مُعْرَدُهُ مَعْرَدُهُ مَعْرَدُهُ مَعْمُ وَمُوْرَ وَمِسْتَرُوْمُ وَعَرَدُهُ مَعْمُ وَمُوْرَ مَعْرَدُهُ مَعْرَدُهُ مَعْمَ وَمَرْ وَمَعْدَمُ مَدْمُوْدُ مَعْمَوْهُ مُعْمَوْهُ مَعْمَوْهُ مَعْمَ وَمُرْدَعْهُ مُوْمُوْ مُعْمَوْهُ مَعْمَ وَمُوْرَ مَعْرَدُهُ مَعْمَوْهُ مَعْمَ وَمَعْرَدُهُ مَعْمَ وَمَرْدُومُ وَمَعْمَوْهُ مَعْمَدُهُ مُعْمَدُهُ مَعْرَدُهُ مَعْمَوْهُ مُعْمَوْ وَمَعْمَ مُوْمُونُ مُعْمَوْهُ مُعْمَدُهُ مُعْمَدُهُ مُعْمَدُهُ مُعْمَوْنُ مُعْمَدُهُ مُعْمَوْنُ مُعْرَدُهُ مَعْمَدُونُ مَعْمَدُهُ وَعَرْدُهُ مَعْمَوْهُ مُعْمَوْنُ مُوْمَعُ مُوفَعُنْ مُعْمَدُهُ مُعْمَدُهُ مُع مُرْمُو مُعْرَدُونُ مَعْمَدُهُ وَعَرْدُهُ مُعْمَوهُ وَعَرْدُهُ مُعْمَدُهُ وَمُعْمَا مُولَعْهُ وَعَرْمَا مُعْمَد

- 105. ئەرىرىمىردۇس، ئە دۆھەتھۇر ئولى ئولى ئولىرى ئىگە دەسەتىلەند ھەتھەر، ئە دۆھەتھۇد دىدۇد دەسەتەر مەترىمى ئەبر دۆھەتھۇد بىلەردە ئەترىمى ئەترىمى ئەترىمى ئەترى ئەترىمى ئەترى ئەردۇد سېرىمەسىلىش ئەترەۋلى بىلەردىم ئەلىردىرى ئەترىمى ئەترىمى ئۇلى ئىر ئەرىم سىترى ئەددۇرد سىھەتى ئەترىمى ئىگە ئۇلىرى ئەترىمى ئەترى ئەترى ئەترى ئەترىمى ئەترىمى ئەترىمى ئەترىمى ئەترىمى ئەترىمى ئىگە ئەترى ئەترى

ب، ژر ا

ٷۼۣ۪ۅٞڔۺ ۅؘٮؚؚٮٚێٷۜۺٮؘڎۿ ٮۺ ۅؘۼۣۅٞڎ ۜٞٞڎۿڡۜٷڎڎ (٤) ٤ دَمِ ڡؘۺؖڡٚؿٮۯڔؘڔڂڋۏ. حِنش حِ ڎ؊ۏۺ ڎۅٛۿۼ ۊٛۺڎ ڛٚڽ؋ڡۨٮۮڔڂ؞ ڡۺؖۺٮٚؿڋۏ. حِ ڎۺڂۅؘڔۮڔ ٮۼڔڎ ڔٮڡڎٟڋ۪ۅ ڡؘۼۣۊٞڔۺ ڡؘٮؚٮٚؿۯڔؘڋڡؘۺ ڡؘۼۣۊڎ ڎڎڡڡۜٷڎڎ (٤) ٤ ۺڒ بؘڴڴؚؿؚ، 04 (ٮؘۼؿڎ) ؿڔڡؘڔۺ ۺۄڡ ڎۺڕ قي وَبش في مَنْ مَرْ ٮۼؚۊڎ ڎڎڡڡڡۊڎڎ (٤) ٤ متر بَڴڴؚؿ ڹؿؿ





געין איגו געום גע בעיט גע בעיע בעיע באיגע געיע באיי געיע באיי געיע באיי געיט אייני געיט גער באיי געיע באייגע ב די געצע אייני געיע געיע באיי באיי באיי באיי געיגע גאייניגע געייניגע באייגע אייגעיע אייגעיע אייגע באייגע באייגעי و مسمو در بر بخرهد مرسوم مرسر مر مرد و مرد و با الدور مرسمة 2/2008 (وم المرسمة المدرس) ، 23 مَسَرَ حَدْمَرُهُ مَرْسُ وَوَدُمْ وَمَنْ وَعِ وَرِسْ وَمَا عَرَوْمُ وَمَا عَرَوْمُ وَحَدْ مَدْمَ سَوْم جَوَرُدُ (gross misconduct) مَوْدَر بِرَمَحْرُ.

ד 6 ד ג'יין ג'י מית ציין ג'יין ג'י' 14 سَمْوْعَ سَرْعَانُ 2023 دَمِ حَامَسَوْ عَرْمَدْمَ وَعَرْمَانُ وَسَرْحَدِ وَمَعْ خَدِعَانَ حَدَدٍ ا و مسمور در،

";;~

نوتر د دور به ۲۰ مرم ۵۰ ۵۰ مرم ۵۰ مرد می در ۵۰ د مرد ۵۰ ما ۵۰ ما ۵۰ ما ۵۰ می مرد نوتروش در در و و در و مرم سر صور د صور د مرد و در د در مربو مربو م سرور مرد د مرد در د د دوره م مرم ۵۰ مرد ۵۰ ما ۵۰ مربو د صور د صور د می در مربو م مربو م مربو م مربو م مربو م

4.5 השתר הענע איי

(@) www.employmenttribunal.gov.mv

¹⁵ مردونر مرضور و مرزیر سوره مرجوع و وج



- 4.5.2 مَحِ، سَرْعِرْمُ فِرِسْرَدَعًا سَرْجَرٍ وَعِ قَرِّمِ وَسَلَّعَرَةُ بَوَحْوَدَهِ، مِسْءَ فَتَرَّسْرَعْرَوْرِةً مِعْمَدَهُ هُرُ قُرْمِرُحَتَّمْ وَمِرْمَدَة مِعْمَدُ مَعْمَدُ مَعْمَدُ مَعْمَدُ بَعْرَة مُعْمَدُ مَعْمَدُ بَعْرَة مُعْمَدُ مُعْمَدُ (Procedural fairness) تَدْمِدْ مَعْرَفُ مَحْرَ فَرْجُرْحَتَّمْ وَمَرْمَدَة مِعْمَدُ مَعْمَدُ مَعْمَدُ مَعْمَدُ مَعْمَدُ مَعْمَد مَعْمَد مَعْمَد مُعْمَد مُعْمَد فَرْجُرْمَدْ مَعْرَفُرْمَ مَعْمَدُ مَعْمَد مَعْمَد مَعْمَد مَعْمَد مَعْمَد مَعْمَد مَعْمَد مُعْمَد مُعْمَد مُعْمَد مُحْرُقُ مَعْرَضُ مَعْرَفُورُ مَعْمَد مَعْمَد مُعْمَد مُعْمَد مُعْمَد مَعْمَد مُعْمَد مُعْمَد مُعْمَد مُعْمَد مُحْرُقُ مَعْمَدُ مَعْمَدُ مُعْمَد مُع




```
<sup>16</sup> تېسود درسه و سوو کو سومرو کو موکر
```

ب، ژژ

4.5.5 مِسْمَوْمَرْ مُسْرَحْرَمِ سَرْحَرَمِ سَرْمَوْمَعْسَ مِجْمَوْمَعْمَ، حِ حَمْسَمَوْمِ دَمَرْ حَمْرَة مَعْرَمَ وَمَعْمَر عَرَبْ عَرْدُو حَمْر مَعْرَبْ وَمَعْمَد مَعْرَوْ حَمْر مَعْرَبْ وَمَعْمَد مَعْرَوْ حَمْر مَعْرَبْ وَمَعْمَد مَعْرَوْ حَمْر مَعْرَبْ وَمَعْمَد مَعْرَفَوْ حَمْر مَعْرَبْ وَمَعْمَد مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَا مَعْرَوْ حَمْر مَعْرَبْ وَمَعْمَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَا مَعْرَوْ حَمْر مَعْرَبْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَحَمْ مَعْرَفَ وَحَمْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَد وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ مَعْمَ مَعْرَفَ وَمَعْ مَعْمَوْ وَمَعْ مَعْرَفَ وَمَ وَعَعْرَبْعَ مَعْمَوْ مَعْمَا وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْرَفَ وَمَعْ مَعْمَ وَمَعْ مَعْمَوْ وَم وَعَعْرَبْعَ مَعْرَفَوْ مَعْمَا وَمَعْ مَعْمَا وَمَعْ مَعْمَ وَمَعْ مَعْمَعْ مَعْمَ وَمَعْ مَعْمَعْ مَعْمَ وَمَ وَمَعْمَدُو مَعْمَوْ مَعْمَوْ مَعْمَا وَمَعْ مَعْمَوْ مَعْمَا وَمَعْ مَعْمَ مَعْمَ وَمَعْتُ مَعْمَ وَمَعْ مَعْ

5. כה הא כין גערים א א גער א גער א גערים גערים א גערים גערים א גערים גערים א גערים גערים גערים א גערים גערים א גערים גערים א גערים גערים א גערים גערים גערים א גערים גערים גערים א גערים ג

- 5.1 و در موردد، در مور مرزع وکرمون مورور و ورو مراع
- 5·1·1 مَوَمَّهُمُ مَعْرِيْمُوَسُرِمِرْ حَعِوْدَمِ مَوْسُ حَرَّمُ حَدَّمَ حَدَّمَ حَدَّمَ مَدْمُوَ سُوَرْ مَدْرَعِ جُوُمُدَمَ حَعَوْدَمُ حَمَّوْدَمُ حَرَّمَ حَدَّمَ حَدَّمَ حَدَّمَ حَدَّمَ حَدَّمَ حَدَّمَ مُدْمَعُ مُدْمُوْسُ
- 5.1.2 كۈچ ئۇرىش كۈلۈلىش ئولۇرىش كۈچ ئۇ بولۇلىرىش ئەركەش ۋە مەلەر ئەرلىپ ئەتلەھ كۈچ ئۇدبر ئولولىش قەرىش قەلىرى بەلەر بەلىرىكە كەر بولۇلۇ ئەركەر قەرمەلەر ئەرلىپ



anie 24;

ب، ژژ





ره مور می مرد م

بر المرة من المراجع مرتب المعاد المربع المعاد المعاد والمعاد ومراجع المراجع المراجع المراجعة 2/2008 (مَعَدَّدَ مُدَرَدَ ، دَوَرَ ، دَمَدَ مَدَرَدَهُ مَدَرَدَهُ مَدَرَدَهُ مُدَرَدَ مَدَرَهُ مَدَرَهُ مُدَرَهُ مُ (وَمَعَ وَمُصَرِ تَعْسَرُسُ) د 23 وَسَرَ حَدَمَرُوهُ عَدَرَسَرَ سَرَوَهُ وَوَقَرَ مُرَجَوْهُ حَدَيْهُ مَدَرَ وَعِ وَمِسْ وَسِنْمَوْدَدَمِ تَدَمِوْ مَسْرَعَ حَدْثَنَهِ جَوْتُوْ عَبِسَرْ (substantive fairness) تَدْمِوْ سَروَ مُوَ مَدْ وَمُ مَسْرِعَ مُوَمَرَ،

سَرَوَوْسَ، مِعْمَرِ دُمَعْ وَ وَعِ وَرِسْ وَسَنْعَرْدَدَم تَدْرَدْ عَسَرَعْ مَ مِعْمَد مِدْرُو فَبِرَسْ (procedural fairness) تى دو مرمر قر سەھھر مرم مرم، ئى ترم مرم مر مرمى د 2/2008 (كوم تر مەم ، ئى ترم ، 87 كوم قر مرم ، مرم ית צת בנית כת אית ג אצתי

مر موق الرسوم موقد ومرسم ومدتر، (29 ع موق مرت مرت 2024) مرسم توسو ما مرتد مرتد مرتد (مرسوم ما مرتد مدر الرسم مرتد المرتد عد المرتد الم میکد و می و می در می در می در در در در در در می در می در می در می درد. میکد و می ورم در می و می و می و می و می הכציי כ כתייצ יתיתכת בכפי

> 28 فير ترتور بريم 1446 2024 ۽ سُمير 2024

כ כארייע שעת יתיתכ Jangautte

سور شور بر י וונוט 0 י ד גרט ט 0 יר פש גרשר שתרשרית צ דיינשית

(0)

ب وژبر



(+960) 3307701

ט באשור בין בשור אין אין בבר אים אים מתמכ כבת אפא במתש אימר איב אי אימר בי

) 1000 ו 7 ים בגובבו הם בגו ג 10 ג בא הער 20 איז אים ג 100 גם 2000 איצבם הם באבבב ב תקב מתוש ג תחמשת המתערים החדים מרים בי הייניק הס המת צמפים מת פיים בותפחיפי חבינית איייים המיני הייים המת צמ מפר رىرىرى دەمۇم بوغ درمەر ھەرەر بور دەر بروش د دەسەر سرسرد ھەردىش ئوسرىش 30 (مەيرىم) قرۇرۇ. مەر م ده دور این از از دو دون و دو دون و دیدون و دیدو در دور از مربوع در دود این و دو دود و در دود دود و در دود دود د در مرمود هو مرد در در سور سروسرده در مربوع بر فرم سروسر و (مربوع فرما مروس مربوع ر مرفر سر)، مسمور سرو مرد د מיצים זם הם כל אם כרו לאונו. סייתיאת פייים הייים בחיינצית התרע בקיית הפי

נם יו כבצבי יכ נכבם כתייית יתבית ביצ איצים בניציות

ים היה בבצבו 20,0 מוסא מותם לם הצבו ל 2000 ה הם בבצבו ב 2000 היה בבצבו ב 2000 איין בהיישת יתביתב בג מצשת הפתפית המבית להיישמת צהם צביתיתם הדי כהיישת יתביתב בג במתשי מקצהם

ים ייי ג' ייס כים ייס כי כי כי כי ב היישיב היי ייתי איניית הצית ציק איציית

7 زه مودنداری . ماهنر توسروسرامرو، امتر و درستورد کار بر دسر ترسیور ماه ماه در در ماه در در ماه در ماه در سروسرو ، در تو تو مکس



(0)

www.employmenttribunal.gov.mv



(+960) 3307701